

ස්වයංක්‍රීයව බිල්පත් ගෙවීමේ පහසුකමට (ABS)

අදාළ නියම සහ කොන්දේසි

නැෂනල් ඩිවලොප්මන්ට් බැංකු පීඑල්සී (“බැංකුව”) විසින් ස්වකීය ගනුදෙනුකරුවන් (“ගනුදෙනුකරු”) වෙත සපයනු ලබන ස්වයංක්‍රීයව බිල්පත් ගෙවීමේ පහසුකම (ABS) භාවිත කිරීම පහත දැක්වෙන නියම සහ කොන්දේසි මගින් පාලනය වන්නේ ය. මෙම පහසුකම සඳහා ලියාපදිංචිවීම මගින්, ගනුදෙනුකරු පහත සඳහන් පරිදි එකඟව සිටිනු ලැබේ; එනම්-

1. පොදු විධිවිධාන

1.1 බැංකුවේ යෝග්‍යතා නිර්ණායක සපුරාලනු ලබන සියලු ප්‍රාථමික සහ අතිරේක NDB ක්‍රෙඩිට්කාඩ්පත් සඳහා සහ ජංගම ගිණුම්/ඉතුරුම් ගිණුම් (CASA) හිමියන් සඳහා ABS පහසුකම පවතියි.

1.2 ගනුදෙනුකරු වෙත නිවේදනය කිරීමක් සහිතව ස්වකීය පරම අභිමතය පරිදි ABS ලියාපදිංචිය අනුමත කිරීමේ, ප්‍රතික්ෂේප කිරීමේ හෝ අවසන් කිරීමේ අයිතිය බැංකුව/වෙළඳ ආයතනය වෙත රඳවා තබාගනු ලැබේ.

1.3 බැංකුවෙන් ABS ලියාපදිංචි කිරීම පිළිබඳව තහවුරුකිරීම ලැබෙන තෙක් ගනුදෙනුකරු විසින් බිල්පත් අතින් ගෙවීම අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබිය යුතු ය.

1.4 අදාළ බිල්පත් සමාගම් සහ බැංකුව අතර එකඟවන නිශ්චිත නියම සහ කොන්දේසිවලට ABS පහසුකම යටත් වන්නේ ය.

2. ලියාපදිංචිය සහ ගෙවීම් කිරීම

2.1 ගනුදෙනුකරුවන්ගේ ගිණුම්/ක්‍රෙඩිට් කාඩ් අංකය සහ බිල්පත් සමාගම් තොරතුරු ඇතුළු නිවැරදි සහ සම්පූර්ණ විස්තර සපයමින් බැංකුවේ නම්කළ ක්‍රමවේද හරහා ගනුදෙනුකරුවන් විසින් ABS පහසුකම ලබාගැනීම සඳහා ලියාපදිංචි විය යුතු වේ.

2.2 ABS පහසුකම සඳහා ලියාපදිංචිවීමට පෙරාතුව, ගණුදෙනුකරුවන්ගේ බිල්පත් ගිණුම මත ශේෂයක් නොපවතින බව තහවුරු කිරීම සඳහා, ගණුදෙනුකරුවන් විසින් ස්වකීය අදාළ සේවා සපයන්නා සමඟ සම්බන්ධවී සියලු හිඟ බිල්පත් මුදල් සම්පූර්ණයෙන් ගෙවා නිරාකරණය කරගනු ලැබිය යුතු බවට ගණුදෙනුකරුවන් වෙත දැනුම්දී සිටිනු ලැබේ.

2.3 ගණුදෙනුකරුගේ ගිණුමේ හෝ ක්‍රෙඩිට් කාඩ් පතෙහි පවතින අරමුදල්/බැරකම් සීමාව මත පදනම්ව බිල්පත් සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන බිල්පත් මුදල අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම අඩු කරන ලෙස ගණුදෙනුකරු විසින් බැංකුව වෙත බලය පවරා සිටිනු ලැබේ.

2.4 ගෙවීම් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් අරමුදල්/ බැරකම් සීමාවන් පවතින බව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගණුදෙනුකරු වගකියනු ලැබිය යුතුවේ.

3. නිවේදනය කිරීම් සහ අසාර්ථක වූ ගණුදෙනු

3.1 බැංකුවේ SMS සංඥා සේවාව සඳහා ලියාපදිංචි වී ඇති ගණුදෙනුකරුවන් වෙත එක් එක් සාර්ථක වූ සහ අසාර්ථක වූ ගණුදෙනු පිළිබඳ නිවේදනය කිරීම් ලැබෙනු ඇත.

3.2 අරමුදල් ප්‍රමාණවත් නොවීම, බැරකම් ප්‍රමාණවත් නොවීම හෝ වගකීම් පැහැර හැරීම හේතුවෙන් යම් ගනුදෙනුවක් අසාර්ථක වන අවස්ථාවකදී, සේවය විසන්ධිවීම හෝ ප්‍රමාද ගාස්තු වලක්වා ගැනීම පිණිස ගෙවීම් කළ යුතු දිනයට පෙරාතුව සෘජුවම බිල්පත් සමාගම් වෙත බිල්පත් ගෙවා නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් ගණුදෙනුකරු වගකිව යුතුවේ.

3.3 අසාර්ථක වූ හෝ ප්‍රමාද වූ ගෙවීම් හේතුවෙන් යම් සේවාවක් බිඳවැටීම සම්බන්ධයෙන් බැංකුව හෝ බිල්පත් සමාගම වගකියනු නොලැබේ.

4. කාඩ්පත්/ගිණුම් ප්‍රතියෝජනය කිරීම හෝ අවලංගු කිරීම

4.1 ගණුදෙනුකරු විසින් ලිඛිතව ප්‍රකාශිතව ABS පහසුකම අවසන්කර ඇත්නම් මිස, කාඩ්පත් ප්‍රතියෝජනය කිරීමේ, ශ්‍රේණි ඉහළ දැමීමේ හෝ අලුත්කිරීමේ අවස්ථාවලදී පවා ABS පහසුකම ක්‍රියාත්මකව පැවතිය යුතුවේ.

5. වගකීම

5.1

- බිල්පත් සමාගම විසින් සපයනු ලබන භාණ්ඩ හෝ සේවාවල තත්ත්වය සම්බන්ධයෙන්;
- බිල්පත් සමාගම විසින් සපයනු ලබන බිල්පත් විස්තරවල පවතින වැරදි, ප්‍රමාද වීම් හෝ පැහැර හැරීම් සම්බන්ධයෙන්;
- ඕනෑම හේතුවක් නිසා බිල්පත් සමාගම විසින් සපයනු ලබන සේවා විසන්ධි වීම හෝ අඛණ්ඩව පවත්වාගෙන නොයෑම සම්බන්ධයෙන්;

බැංකුව වගකියනු නොලැබේ.

5.2 බිල්පත් සමාගම හෝ ගණුදෙනුකරු විසින් සපයනු ලබන තොරතුරුවල පවතින දෝෂ, මගහැරීම් හෝ වැරදි හේතුවෙන් උපවිත වන හිමිකම්පෑම්වලට එරෙහිව ගණුදෙනුකරු විසින් බැංකුව හානි පූරණය කර නිදහස්ව තබන බවට එකඟව සිටිනු ලැබේ.

6. සංශෝධනය කිරීම් සහ අවසන් කිරීම්

6.1 ඕනෑම අවස්ථාවකදී මෙම නියම සහ කොන්දේසි සංශෝධනය කිරීමේ අයිතිය බැංකුව වෙත රඳවා තබාගනු ලැබේ. මෙම නියම සහ කොන්දේසිවල යාවත්කාලීන කිරීම් බැංකුවේ නිල වෙබ් අඩවියෙහි යථාපරිදි පළ කරනු ලැබේ.

6.2 ගණුදෙනුකරු වෙත ලිඛිත නිවේදනයක් ලබාදීම මගින් බැංකුව විසින් හෝ බිල්පත් සමාගම විසින් ABS පහසුකම අවසන් කරනු ලැබිය හැකි ය. එම අවසන්කිරීම මගින්

ABS පහසුකම යටතේ අවසන් නොවී පවතින බැඳීම් සඳහා බලපෑමක් ඇති නොවිය යුතු ය.

6.3 පහසුකම අවලංගුකිරීම සම්බන්ධයෙන් ගනුදෙනුකරුවකු විසින් සිදුකරන යම් ඉල්ලීමක් බැංකුව වෙත/ බැංකුව විසින් පිරිනමනු ලබන ඩිජිටල් ක්‍රමවේදයක් වෙත ලිඛිතව ඉදිරිපත්කිරීම මගින්/ NDB ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීම මගින් සිදුකළ හැකි අතර බැංකුව විසින් එම අවලංගුකිරීම පිළිබඳ තහවුරු කිරීම SMS මගින්/විද්‍යුත් තැපෑල මගින් ගනුදෙනුකරු වෙත දැනුම් දීම මත පමණක් බලාත්මක විය යුතු ය.

7. විවිධ විධිවිධාන

7.1 ගනුදෙනුකරුගේ ගිණුමේ/ක්‍රෙඩිට්කාඩ්පතෙහි ප්‍රමාණවත් අරමුදල් නොමැති අවස්ථාවකදී, එම ගිණුම/ ක්‍රෙඩිට්කාඩ්පත අක්‍රීය තත්ත්වයේ පවතින අවස්ථාවකදී හෝ ගෙවීම් පැහැරහැරීමේ තත්ත්වයක පවතින අවස්ථාවකදී, ABS පහසුකම යටතේ ගෙවීම කිරීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය බැංකුව වෙත රඳවා තබාගනු ලැබේ.

7.2 ABS පහසුකම සඳහා ඇතුළත්වන අවස්ථාවේදී ගනුදෙනුකරුගේ NDB ක්‍රෙඩිට්කාඩ්පත ක්‍රියාත්මක තත්ත්වයේ තිබිය යුතු ය.

8. පාලනය වන නීතිය සහ ආරවුල් විසඳීම

මෙම නියම සහ කොන්දේසි ශ්‍රී ලංකාවේ නීති මගින් පාලනය වන අතර මෙම පහසුකම සම්බන්ධයෙන් උපචිත වන ආරවුල් කොළඹ අධිකරණවල අනන්‍ය අධිකරණ බලයට යටත්විය යුතු ය.

ඉහත සඳහන් නියම සහ කොන්දේසි මා විසින් කියවා අවබෝධකර ගෙන එම නියම සහ කොන්දේසි මගින් බැඳී සිටීමට එකඟවන බවට මා විසින් මෙයින් තහවුරු කර පිළිගෙන සිටිනු ලැබේ.

.....
දිනය

.....
අත්සන